

Adverbs (ත්‍රියා විශේෂණ)



- ඩික්කාරයට එමින්** queasily ('ක්විසිලි)
- ඩික්කොටට** for all (ග_/_ගෝ මිල්), for each and every one (ග_/_ගෝ රුවා අ_න්ඩ්/අ_න්ඩ් ම්විරි වන්)
- ඩිනා** near you (නිඅ_දු), there (දෙඅ_)
- ඩිතර්ම්** so much (ස_ල_ මව්)
- ඩිතැනි ලෙස** weakly ('වික්ලි)
- ඩිතැලුව abed** (අ_ 'බෙඩි), in bed (ඉන් බෙඩි)
- ඩිනා වෙතන්** about to (අ_ 'බලට් ව_/_දු), on the verge of (හන් ද_ ව_ අ_ ත් අ_වි/මව්), on the point of (හන් ද_ පොතුන්ට අ_වි/මව්)
- ඩිපම්නා** so much (ස_ල_ මව්), that much (දැට් මව්)
- ඩිපයක තැන්වා** inelegantly (ඉන් එලිග_ න්විලි)
- ඩිපවන් මවකිලුවා බවකින් ගුණවා** sleekly ('ස්ලික්ලි)
- ඩිපකු කළ තැකි අපුරුෂ** provably ('පීරුව_විලි), verifiably ('වෛරගුණා විලි)
- ඩිපකු කළහැකි කරුණු මත පදනම්වා** subjectively (ස_ල_ 'පෙක්ට්‍රිවිලි)
- ඩිපකු කළහැකි කරුණු මත පදනම්ක පදනම්වා** objectively (අ_ බ් 'පෙක්ට්‍රිවිලි)
- ඩිපකු නොකොට වෝදානා කරමින්** allegedly (අ_ 'ලෙල්ඩ්විලි)
- ඩිබලොඩ hither and thither** ('හිදු_ අ_න්ඩ්/අ_න්ඩ් දිදු_), here and there (හිඅ_ අ_න්ඩ්/අ_න්ඩ් දෙදා_), to and fro (වූ අ_න්ඩ්/අ_න්ඩ් ගර_ල_), to various places (ව_/_දු 'වො_රිඅ_ස් ජ්ලෙදුසස්)

- ඩිඩින ලෙස** decorously ('බෙක_ර_ස්ලි), suitably ('සුට_විලි)
- ඩිඩේ දකුණු පස්ස්** on your right (මින් යය්/ය_ රුට්ටි)
- ඩිඩේ වම්පස්ස්** on your left (මින් යය්/ය_ ලෙග්ටි)
- ඩිඩ්ටට farther** (ඡාද_), beyond (වි'යොන්ඩි), to the other side (ව_/_දු දි 'අද_ සඳුඩි)
- ඩිය ඇති** that much is enough (දැට් මව් ඉස් ඉ'න්ල)
- ඩිය ඇවිත්තවා** for that tiny amount (ග_/_ගෝ දැට් 'වුන් අ_ 'මලනට්වා)
- ඩිය සිනැතුරම්** abundantly (අ_ 'බන්බ_න්විලි)
- ඩිය තියනා තරම්** as much as is said (අ_ස්/අැස් මව් අ_ස්/අැස් ඉස් සෙයඩි)
- ඩිය කොහොමතර** however (හල_ 'ඩ්ව_), in some way (ඉන් සම් වෙතු)
- ඩිය මුව්ටටට** for that little (ග_/_ගෝ දැට් 'ලිට්ට්ලි)
- ඩිය තුන්යෙක්** of that kind (අ_වි/මධ්‍යි දැට් කුණ්ඩ්ඩි), to that sort (ව_/_දු දැට් සෙය්ටි)
- ඩිය තරමට** so much (ස_ල_ මව්), to that extent (ව_/_දු දැට් ඉන් ස්වේන්ට්රි)
- ඩිය තරම්** so much (ස_ල_ මව්), to such a great degree (ව_/_දු සව් අ_ ග්රේටුට් ඩී'ග්රී)
- ඩිය ව්දියට** in that method (ඉන් දැට් 'මෙත_ වි), that way (දැට් වෙතු)
- ඩිය හට්ටි** so much (ස_ල_ මව්)
- ඩිය හට්ටයට** as it seems (අ_ස්/අැස් ඉට් සීමිස්), that way (දැට් වෙතු)
- ඩිය හට්ටයටම** in the same way (ඉන් ද_ සෙතුම් වෙතු)
- ඩියාකාර** suchlike ('සව්ලදුක්)
- ඩියාකාරයෝ** so (ස_ල_)

සිය කැමති විධියට as you please

(අ_ස්/අැස් යු පිලිස්)

සියට සිහ විධියට as you please

(අ_ස්/අැස් යු පිලිස්)

ඡිජිං ලෙංඩිං consequently

('කොන්සික්ව න්විලි) as the end result (අ_ස්/අැස් දේ එන්ඩ් රිසල්ලි) as outcome of these (අ_ස්/අැස් 'අද්විකම් අ_වි/මට දිස්)

ඡිජට වඩා comparably better

('කොම ප_ර_විලි 'බෙට_'), comparably worse ('කොමප_ර_විලි ව_අ_ස්), more than that (මෝ ද_න්/දැන් දැටි), more serious (මෝ 'සිං_රිං_ස්)

ඡියට කොදුදී better than this

('බෙට_ද_න්/දැන් දිස්), comparatively more desirable ('ක_ම්_පැර_විවිලි මෝ බි'සුං_ර_විලි), more beneficial (මෝ 'බෙනි_ගිල්ලු)

ඡිරලේසුවේ කටු වගේ එක වූගාවටම ගමන

කරුණින clockwise ('ක්ලොක්වුස්)

ඡිරෝතුනු දිය කොහොමි තරම් (දරා සිටිමෝ)

unbearably (අන්_බෙඇ_ර_විලි), intolerably (ඉන්_වොල_ර_විලි)

ඡිරෝතුනු දිය කොහොමි තරම් (මල)

prohibitively (පර_සිවේර්විලි) exorbitantly (ඉග්_සේව්චිට්_න්විලි)

ඡිරෝතුනු දිම් අභ්‍යන්තු too much (දු මවි)

ඡිලව උද්ධිමාශ්‍ය priggishly ('පේරිලේලි)

ඡිලව හරවිව අපේ aimlessly

('එංඩ්මිල_ස්ලි)

ඡිලවෙන තිවෙනෙ standing on head

('සේටැන්ඩ්_මින් හෙබි)

ඡිවි හියන අපුරුණ affirmatively

(අ_ං_අ_ම_ට්ටිලි)

ඡික්සේ along (අ_ලොං)

ඡිහු හියන ආකාරයට as he says

(අ_ස්/අැස් හි සෙදුස්)

ඡිහෙ there (දෙදා_), in that place

(ඉන් දැටි ප්ලෙදුස්), aimlessly

(එංඩ්මිල_ස්ලි)

ඡිහෙම මිලා ඉදුවිණු unseeingly (අන්_සිං_ලි)

ඡිහෙම that way (දැටි වෙතු), in that

manner (ඉන් දැටි 'මැන_')



ඡිවිහෙලුවේ in great profusion

(ඉන් ගේරදුට් ජේර_-'සුසුජ්න්),

copiously ('ක_ල්පිං_ස්ලි),

abundantly (අ_බන්ඩ_න්විලි)

ඡිබෙවි in great abundance

(ඉන් ගේරදුට් අ_බන්ඩ_න්ස්),

lavishly ('ලැවිෂ්ලි)

ඡිනකමක ණත්වි perfactorily

(ප_-'ංක්ටිර_ලි)

ඡිනකමින deliberately (ඩි'ලො_ර_විලි),

purposely ('ප_අ_ප_ස්ලි), on

purpose (ඛන් 'ප_අ_ප_ස්)

ඡින තරම් any amount

('එනි අ_මැන්ට්_වේ), in abundance

(ඉන් අ_බන්ඩ_න්ස්), abundantly

(අ_බන්ඩ_න්විලි), plentifully

('ජේලන්ටිල_ලි), more than enough

(මෝ ද_න්/දැන් ඉ_නග්), aplenty

(අ_ජේලන්ට්_වේ)

ඡින තහකවි wither so ever

('විද_ ස_ල_ 'ඡිව_')

ඡිනවට එනාවට මෙන carelessly

('කෙඳ_ල_ස්ලි), haphazardly

('හැජ්_හැස_විලි)

ඡිනවට එනාවට මෙන තිය ණගම්න්

shamblingly ('ඡැම්බලිල_ලි)

ඡිනා අයුරුණින anyhow ('එනිවුස්)

ඡිනා එනාකම් අනුව things wanted

or unwanted (තිංස් වොන්ට්ටි ති

අන් 'වොන්ට්ටි)

କ

- କିଳ** freely given for charity
('ଗୋଲି' ଗେଲିନ୍ ଟା_ଗୋ 'ପୁର_ରି)
- କିଲିବେଳା** କରମୀ scaringly ('ଜିଅ_ଟଂଲି), scalding ('ଫେକେଲିବେଳି')
- କିଲ** (ମନ) upon (ଅ_ 'ପୋହି')
- କିଲ ଟବି** piggyback ('ପିଗିବକ୍ସି')
- କିଲିବା** outwards ('ଆଲିଵି_ବିଛି')
- କିଲିନ୍** outwardly ('ଆଲିଵି_ବିଲି')
- କିଲିନ୍ ପଲଣ୍ଠାନ୍** spuriously ('ଫେଲ୍ଡିଅ_ରିଅ_ ଫେଲିଲି')
- କିଲ କାଚନାବି ଥର ବୁ** outward ('ଆଲିଵି_ବିଟି')
- କିଲ କିଲି** time after time
(ଠାରି 'ଆଲିଲ_ ଠାରି'), continuously
(କି_ନା'ରିନ୍ଦ୍ରିୟଅ_ ଫେଲି), consecutively
(କି_ନା'ଷେକ୍ରି_ରିଲିଲି), again and
again (ଅ_ 'ଗେନ୍ ଅ_ନେବି/ଆଜନେବି
ଅ_ 'ଗେନ୍), over and over ('ଆ_ଲେ
ଅ_ନେବି/ଆଜନେବି 'ଆ_ଲେ_'), repeatedly
(ର୍ଯ୍ୟାକିଲିଲି), in quick succession
(ରନ୍ଧା' କ୍ରେଇକ୍ ଅ_କ୍ଷି' ଜେତିନ୍ଦି)
- କିଲରି** abroad (ଅ_ 'ବିରେବି),
in a foreign country
(ଉନ୍ନ ଅ_ 'ଗୋର_ ନେ' 'କନ୍ତରିରି')
- କିଲରିବା** overseas (ଅ_ଲେ_ 'ଲୈଜ୍ରି')
- କିଲିଙ୍କର** ଲୋକ outwardly ('ଆଲିଵି_ବିଲି')
- କିଲିଙ୍କରିବା** astern (ଅ_ ଫେଲ_ ଅ_ ନା')
- କିଲିକର** ଅଗ୍ରର୍ବନ୍ଦୀ rustically ('ର୍ଯ୍ୟାକିଲିଲି')
- କିଲିପାରି** back (ଲୈକ୍ରି)
- କିଲିତକ ବୁ** at the rear (ଅ_ ରି/ଆରି ଦୁ_ ରିଅ_),
at the back (ଅ_ ରି/ଆରି ଦୁ_ ଲୈକ୍ରି)
- କିଲିତକିଙ୍କି** behind (ଲୈ'ନ୍ଦୁନେବି)
- କିଲିତକେକି** back (ଲୈକ୍ରି)
- କିଲିଟିକାରି** infield ('ଉନ୍ନିଲିଟିଲି')
- କିନ୍ ଅଦି ଅଗ୍ରର୍ବନ୍ଦୀ** meritiously
(ମେରୀ' ମେରିଅ_ ଫେଲି), virtuously
(ଵ_ ଅ_ ମ୍ରିଅ_ ଫେଲି)

- କିଲାଜିଲିବି** thirstily ('କ _ ଅ_ ଫେଲିଲି)
- କିଲିର ଯା ଅଗ୍ରର୍ବନ୍ଦୀ** asunder (ଅ_ 'ଜନେବ_ _)
- କିଲିଲି** turgidly ('ଓ_ ଅ_ ଫେଲିଲି')
- କିଲାର୍ ଲୋକ** attractively
(ଅ_ 'ଲୋକରିଲିଲି')
- କିଲ୍** ପାରିବାଯେନ୍ paternally
(ଅ_ 'ଓ_ ଅ_ ନ_ ଲି)
- କିଲ୍ଫି ଅକେମି ଖୋଲେଖେନ୍ ଅଗ୍ରର୍ବନ୍ଦୀ** microscopically
(ମୋକର_ 'ଫେକୋପିକ୍ଲିଲି')
- କିଲ୍ କେଖେହକିନ୍ ଗ୍ରୁଲି** paternally
(ଅ_ 'ଓ_ ଅ_ ନ_ ଲି)
- କିଲେବୁ ଲୋକି** fatherly ('ଟାଇ_ଲି')
- କିଲିକା ବିଲନ୍ ଅଗ୍ରର୍ବନ୍ଦୀ** searchingly
(ଅ_ ଅ_ ଲିଲି)
- କିଲିକା କିରିଲିନ୍ କୋରିପା** crudely ('କର୍ଦିଲି')
- କିଲିକାନ୍ କାହିଁ ଅଗ୍ରର୍ବନ୍ଦୀ** sufficiently
(ଅ_ 'କିତିନ୍ଦୀଲିଲି')
- କିଲିକା ଟାରିଲିକି** thrifitily ('ନୀରିଲିଲି'),
frugally ('ଲୋଗି_ଲି')
- କିଲିକା ଖୋଲିଲିକି** extravagantly
(କୁକକ୍ 'ଫେରିଯାଲ_ ଗ_ ନେଲିଲି')
- କିଲିକାକିନ୍ ଖୋଲାକିନ୍** irreparably
(କୁରାଲ_ ର_ ଲିଲି)
- କିଲିକାନ୍ କିନ୍ ଅରୁଣତନ୍ତ୍ରା ଅଦଳକିନ୍** coquettishly (କୋ' କେରିଶ୍ଲି)
- କିଲିଲିଲେବୁ କରନ୍ତକାପ କରିଲି କପିଲ୍ରୁଣ୍ଡି** କାରିନ୍ଦି manly ('ମେନ୍ସଲି'), manlike
(ମେନ୍ସଲାକ୍)
- କିଲିଲୁଲେବୁ ଲୋକ** boyishly ('ବୋଇରୁଷିଲି')
- କିଲିଲିଲୁଲୁ** ଅଗ୍ରର୍ବନ୍ଦୀ seedily ('କିଲିଲି')
- କିଲିଲୁଲୁ ଲୋକିନ୍ ଲୋକିନ୍** maddeningly
(ମେଲିନି_ଲି)
- କିଲିଲୁଲୁ ଲେବୁ ଅଗ୍ରର୍ବନ୍ଦୀ** dementedly
(ବି' ମେନ୍ସଲିଲି)
- କିଲିଲୁଲୁଲୁ** madly ('ମେଲିଲି'), crazily
(କିରେରୁଷିଲି)
- କିଲିଲୁଲୁଲୁ ଲୋକ** wackily ('ଲୋକିଲି'),
wildly ('ମୁଲେଲି'), zanily

(‘ശേഖരനിലി’)

കിങ്കു പുഡൻ ആകാരയി maddeningly
(‘മൈവിനി_ലി’)

കിളികു ദൗഖ്യം തുനാ അക്കചന്ന ആകാരയെ
abominable (അ_’ബോതിന_വിലി’)

കിളികു ഉപദാഹം ആകാരയെ nauseatingly
(‘നോസിലിഡിനിലി’), loathesomely
(ലു_ടേജ_മിലി), revoltingly
(രാ_ടളീഡിലി), sickeningly
(സിക_തിനിലി), disgustingly
(വിസ്തു_സ്റ്റേറിംലി), repulsively
(രി_പാലിസിവിലി)

കിളികു ക്രഹത്വം sickeningly
(സിക_തിനിലി), repulsively
(രി_പാലിസിവിലി), revoltingly
(രാ_ടളീഡിലി), disgustedly
(വി_സ്റ്റുഫറിഡിലി), abominably
(അ_’ബോതിന_വിലി’)

കിളിന നോഹട്ടി ഭ്രേക്ക് unacceptably
(അന_കു’സെപ്പെൽ_വിലി), inadmissibly
(ഉന_വി’മിസ_വിലി’)

കിളിന നോഹട്ടി ത്യാഗിക്കു tyrannically
എന്തുവിക്ക് നോഹട്ടി (തികാ) unjustifiably
(അന്തപ്പെരിന്തു_വിലി)

കിളിന നോഹട്ടി ആകാരയെ unacceptably (അന_കു’സെപ്പെൽ_വിലി)

കിളിന ഒട്ടം ആകാരയെ acceptably
(അ_കു’സെപ്പെൽ_വിലി), admissibly
(അ_വി’മിസ_വിലി)

കിളിന ഒട്ടം പ്രേതുവിക്ക് മൈതിവി ചിങ്കാ കർണ
ആകാരയെ wantonly (ഓബാംവ_നിലി)

കിളിന മുംഡകവി കാവണ്ണതിവി badly
(’ഐവിലി’)

കിളിന തരടി reputedly (രി_പ്രേഡിവിലി),
purportedly (പ_പേരുവിലി)

കിളിക്കു ക്രൂഞ്ഞ അഗ്രരജം (ട്രെചിവി)
toughly (’ഓൺലി’)

കിളിയം കല നോഹട്ടി ഭ്രേക്ക് irremediably
(ഉൾ_മിലിഡിലി), irrecoverably
(ഉൾ_കവ_ര_വിലി)

കിളിവക can (കൈനു്)

കിളിവക മുംഡയി മുംഡി ritually
(’രിവി_ലി’)

കിളിവേളുക മൈതിവ haphazardly
(’ഹൈ_ഹൈ_വിലി’), irregularly
(ഉ_രേന്ത_ല_ലി), anyhow (’ലനിഹലി’)

കിളിവേളും systematically
(സിപ്പെൽ_മൈവിലി), in order
(ഉനു് ’മിവി_’), serially (സിഡ_രിഡ_ലി),
consecutively (ക_നു് സെക്കുയ_രീവിലി),
orderly (’മിവി_ലി’), gradually
(’ഗൈരഞ്ഞ_ലി’), accordantly
(അ_’കൈവിനിവിലി’), regularly
(’രേന്ത_ല_രി’)

കിളികർഷ്ണക മൈതിവ without any help
(വി_ഡിലി’ ഉനി ഹൈപ്പേ), high and
dry (ഹൈ അ_നുവി/അ_നുവി ചിരട്ടാ),
helplessly (’ഹൈപ്പേല_സുലി’)



കിമികാർ ഭ്രേക്ക് മിലു തവിചിവി കർണ
ആകാരയെ

tyrannically
(രി_റതിവിലി), oppressively
(അ_ലേരേസിവിലി’)

കിമിവിക്കിൾ നോർവി easily (’രേസ_ലി’)

കിമിവിർ തവക്കരൻ അഗ്രരജം irritatingly
(ഉരിഓരിഡിലി’)

കിമിവിർ ലുക്കു അഗ്രരജം aggrievedly
(അ_’ഗൈവിവിലി’)



ക്രമാവക്ക് ഭ്രേക്ക് meritoriously

(മേരോ_മേരേഡി_സുലി’)

ക്രമം ആകാരയെ marvellously

(’മാവ_ല_സുലി’)

ക്രമം ഉപദാഹം അഗ്രരജം surprisingly

(സ_’ലേരുടേക്കിലി’), amazingly

(അ_മേരുസിലി’), wonderfully

(’വൻചിരിലി’), wonderfully

(’വൻചിന_ലി’)